

**පිවිතුරු බලශක්ති හා ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - 2019**

පිවිතුරු බලශක්ති හා ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ 2020 පෙබරවාරි 29 දිනෙන් අවසන් මාස 14 සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ලංකා විදුලිබල මණ්ඩලය හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා ආසියානු සංවර්ධන බැංකුව අතර 2013 මැයි 08 දින එළඹී අංක එස්ආර්අයි 43576 දරන ව්‍යාපෘති ගිවිසුමේ 2.09 (අ) (ii) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු යැයි මා සලකන මාගේ අදහස් සහ නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා ව්‍යාපෘති කාලසීමාව**

ව්‍යාපෘති ගිවිසුම අනුව, විදුලිබල අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර ලංකා විදුලිබල මණ්ඩලය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ආයතනය වේ. ශ්‍රී ලංකාවේ පිවිතුරු බලශක්ති සැපයුම ඉහළ නැංවීම සහ විදුලිය බෙදාදීමේ කාර්යක්ෂමතාවය හා විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීම ව්‍යාපෘතියේ අරමුණු වේ. ණය ගිවිසුමට අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු.මිලියන 25,240 කට සමාන එජඩො මිලියන 200 ක් වන අතර ඉන් රු.මිලියන 16,595.30 කට සමාන එජඩො මිලියන 131.50 ක් මූල්‍යනය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් එකඟ කළේය. ඉතිරි මුදල වන රු.මිලියන 8,644.7 කට සමාන එජඩො මිලියන 68.50 ක් මූල්‍යනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟවී තිබුණි. ව්‍යාපෘතිය එහි කටයුතු 2013 සැප්තැම්බර් 30 දින ආරම්භ කර ඇති අතර 2017 ජුනි 30 දිනවන විට නිම කිරීමට සැලසුම් කර තිබුණි. තවද, ව්‍යාපෘතිය කටයුතු නිම කිරීමේ දිනය 2019 ජුනි 30 වන දින දක්වා දීර්ඝ කරන ලදී.

**1.3 තත්ත්වගණනය කළ මතය**

මාගේ වාර්තාවේ 02 වගුවෙන් විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, ව්‍යාපෘතියේ 2020 පෙබරවාරි 29 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වියදම් ප්‍රකාශය හා එහි මුදල් ප්‍රවාහය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**1.4 මතය සඳහා පදනම**

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ව්‍යාපෘතිය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ව්‍යාපෘතියේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

ව්‍යාපෘතිය වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

### 1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලැසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුස්ස්ථානිකය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාත්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලැසුම් කිරීම පිණිස ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- භාවිතා කරන ලද ගිණුම්කරන ප්‍රතිපත්තිවල සහ ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල යෝග්‍යතාවය අගයන ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය ඇගයීමට ලක්කළ අතර, ඒ සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැරදි විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

2. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම  
 2.1 ගිණුම්කරණ අඩුපාඩු

ගිණුම්කරණ අඩුපාඩු	බලපෑම්	කළමනාකරනයේ ප්‍රතිචාර	විගණකගේ නිර්දේශ
<p>(අ) විනිමය අලාභය වැඩියෙන් වාර්තා කිරීම හේතුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වය සම්බන්ධයෙන් විදේශ සමිපත් දෙපාර්තමේන්තුවේ සහ 2020 පෙබරවාරි 29 දිනට ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන දැක්වෙන ශේෂය අතර වෙනසක් නිරීක්ෂණය විය.</p>	<p>මූල්‍ය ප්‍රකාශනවල කෙරිගෙන යන වැඩ සහ ණය ප්‍රමාණය වැඩියෙන් දැක්වේ.</p>	<p>1. මූල්‍ය ප්‍රකාශන සකස් කරන අවස්ථාවේදී අයිතම් අංක 3,4,5,9,10,11 යටතේ සඳහන් කර ඇති වියපැහැදුම් විදේශ සමිපත් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයේ යාවත්කාලීන කර නොතිබුණි. ඒ අනුව ගනුදෙනුව සිදුවූ දින පැවති විනිමය අනුපාතයට ගිණුම්වල වියපැහැදුම් යාවත්කාලීන කර තිබුණි. ගිණුම්ගත කිරීමේදී යොදාගත් අනුපාතය සහ විදේශ සමිපත් දෙපාර්තමේන්තුව භාවිතා කල විනිමය අනුපාතය අතර විනිමය අනුපාත වෙනස නිසි ලෙස හඳුනාගෙන 2020 ජුනි ගිණුම්වල ගිණුම්ගත කර තිබුණු අතර ණය ශේෂය ඒ අනුව යාවත්කාලීන කර තිබේ.</p> <p>2. අයිතම් අංක 6,7,8 යටතේ සඳහන් කර ඇති වියපැහැදුම් තනි ගෙවීම් සහතිකයකට අදාල වේ. කෙසේවෙතත්, ණය අංක දෙකක් යටතේ වියපැහැදුම් අවස්ථා 3කදී සිදු කර තිබුණි. ඉහත වෙනස්කම් තුනෙහි ශුද්ධ බලපෑම බිංදුවක් වේ.</p>	<p>විනිමය අනුපාත වෙනස ගනුදෙනුව සිදුවූ දිනයේදී හඳුනාගත යුතුය.</p>
<p>(ආ) ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන වල සටහන 2.1 අවධානය අනුව ව්‍යාපෘතියේ 1 කොටසේ (ලොට් ඒ) සඳහා ණය අංක 3483 යටතේ කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතු බිල් වටිනාකම වාර්තා කර නොතිබුණි.</p>	<p>මූල්‍ය ප්‍රකාශනවල කෙරිගෙන යන වැඩ ප්‍රමාණය අඩුවෙන් දැක්වේ.</p>	<p>ණය අංක 2892/2893 සඳහා 2020 පෙබරවාරි 28 දක්වා කාලපරිච්ඡේදය ආවරණය වන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇත. විගණක විසින් පෙන්වා දෙන ලද ගෙවිය යුතු වටිනාකම ගිණුම් කාලපරිච්ඡේදයට අදාල වුවද,</p> <ul style="list-style-type: none"> <li>- ණය අංක 2892/2893 සඳහා ගිණුම් වසාදැමීම 2020 පෙබරවාරි 28 දිනට නියමිතවීම</li> <li>- මෙම ශේෂය සඳහා පසු ගෙවීම් ණය අංක 3483 න් වීම හේතුවෙන් මෙම ශේෂ ණය අංක 2892/2893 යටතේ ගෙවිය යුතු ලෙස ගත නොහැක.</li> </ul>	<p>කාලපරිච්ඡේදයට අදාල පිරිවැය වාර්තා කළ යුතුය.</p>

3. භෞතික කාර්යාලය

3.1 ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳ භෞතික හා මූල්‍ය කාර්යාලය

ලබාගත හැකි වූ තොරතුරු අනුව, ව්‍යාපෘතියේ කටයුතු කොටස් 07ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණු අතර එම කොටස් 07 න් ලංකා විදුලිබල මණ්ඩලය ව්‍යාපෘතියේ කොටස් 01 සිට 04 දක්වා ක්‍රියාත්මක කිරීමට වගකීම් දරනු ලැබේ. ව්‍යාපෘතිය විසින් ක්‍රියාත්මක කරන ලද කටයුතුවල භෞතික ප්‍රගතිය පිළිබඳ පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

පැකේජ	විගණන ගැටළු	බලපෑම්	කළමණාකරනයේ ප්‍රතිචාර	විගණකගේ නිර්දේශ
පැකේජ - 2 ලොට් - සී	ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව මහජනයා විසින් ගනු ලැබූ නීතිමය පියවර සහ ඉඩම් අත්කර ගැනීමේ ක්‍රමවේදය යටතේ වන්දි ගෙවීමේ ප්‍රමාදයන් හේතුවෙන් තුල්හිතය - කැගල්ල, පොල්පිටිය - නව පොල්පිටිය, අතුරුගිරිය - පාදුක්ක සහ අතුරුගිරිය - කොලොන්නාව සම්ප්‍රේෂණ රැහැන් ඉදිකිරීමේ අපේක්ෂිත භෞතික ප්‍රගතිය වූ සියයට 95 ට පිටුපසින් සියයට 86 ක් පමණක් අත්කරගෙන තිබුණි.	අපේක්ෂිත ප්‍රතිලාභ ඇල්ම ඇති පාර්ශවයන් වෙත කාලීනව නොලැබීමට ඉඩ ඇත.	පිළිගෙන ඇත.	ප්‍රමාදයන් සහ විරුද්ධත්වයන් වලක්වා ගැනීමට ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමට පෙර ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සම්පූර්ණ කළ යුතුය.
පැකේජ - 3 ලොට් - බී	ලැබී තිබුණු තොරතුරු අනුව කිලෝවොට් 220 නව පොල්පිටිය කොටුමා උපපොළ, පාදුක්ක කොටුමා උපපොළ ඉදිකිරීම සහ පන්තිපිටිය කොටුමා උපපොළ වැඩිදියුණු කිරීමේ යටතේ කටයුතු 2020 පෙබරවාරි 29 දින සැලකිය යුතු නිමකර තිබුණි. මහජනයාගේ විරුද්ධත්වය හේතුවෙන් නව පොල්පිටිය සිට පන්තිපිටිය දක්වා කිලෝමීටර් 69.20 ක සම්ප්‍රේෂණ රැහැන් ඇදීම යටතේ කටයුතු 2019 ජූනි 30 අත්කර ගත යුතු සියයට 100 ඉලක්කයට පිටුපසින් සියයට 99.6ක් ව පැවතුණි.	අපේක්ෂිත ප්‍රතිලාභ ඇල්ම ඇති පාර්ශවයන් වෙත කාලීනව නොලැබීමට ඉඩ ඇත.	පිළිගෙන ඇත.	ප්‍රමාදයන් සහ විරුද්ධත්වයන් වලක්වා ගැනීමට ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමට පෙර ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සම්පූර්ණ කළ යුතුය.

3.2 පද්ධති හා පාලනයන්

	විගණන ගැටළු	බලපෑම්	කළමනාකරනයේ ප්‍රතිචාර	විගණකගේ නිර්දේශ																														
(අ)	<p>2016 අප්‍රේල් 29 දිනැති පීඊඩී 03/2016 දරණ චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව ව්‍යාපෘතිය උපයනවිට ගෙවීම් බදු රු.41,072,974 ක් ඔවුන්ගේ අරමුදල් වලින් ගෙවා තිබුණි.</p>	<p>අනවශ්‍ය ලෙස ව්‍යාපෘතියේ පිරිවැය ඉහලයාම</p>	<p>මෙම ව්‍යාපෘතියේ සේවකයන්ගේ උපයනවිට ගෙවීම් බදු ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිපත්ති වලට අනුකූලව ගෙවා ඇත.</p>	<p>උපයනවිට ගෙවීම් බදු සේවකයන්ගේ වැටුපෙන් අඩුකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කළ යුතුය.</p>																														
(ආ)	<p>කොන්ත්‍රාත්කරු විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත භාරදෙන ලද පහත දැක්වෙන වාහන ව්‍යාපෘතියේ 01කොටසේ (ලොට් ඒ) ස්ථාවර වත්කම් ලේඛණයේ වාර්තාකර නොතිබුණි.</p>	<p>මූල්‍ය ප්‍රකාශනවල දේපල පිරියත හා උපකරණවල වටිනාකම අඩුවෙන් දැක්වේ.</p>	<p>කොන්ත්‍රාත්කරු විසින් භාරදෙන ලද වාහනලංකා විදුලිබල මණ්ඩලයේ ගිණුම් පොත්වලට පහත දැක්වෙන ආකාරයට ගෙන ඇත. කොට්ඨි - 19 ව්‍යාප්ති තත්වය සහ භෞතික සත්‍යාපන ක්‍රියාවලිය ප්‍රමාදය හේතුවෙන් ගිණුම් පොත් වලට ගැනීමේ ප්‍රමාදයක් සිදුවී තිබුණි.</p>	<p>ගණුදෙනු ඒවා සිදුවූ අවස්ථාවේදී වාර්තා කළ යුතුය.</p>																														
	<table border="1"> <thead> <tr> <th>වාහන ලියාපදිංචි අංකය</th> <th>ල.වි.ම මාරු කළ දිනය</th> </tr> </thead> <tbody> <tr><td>WP PG 0696</td><td>2020.01.30</td></tr> <tr><td>WP PG 0698</td><td>2020.01.30</td></tr> <tr><td>WP PG 0700</td><td>2019.12.24</td></tr> <tr><td>WP CAI 6465</td><td>2020.01.22</td></tr> <tr><td>WP CAH 3948</td><td>2019.12.24</td></tr> </tbody> </table>	වාහන ලියාපදිංචි අංකය	ල.වි.ම මාරු කළ දිනය	WP PG 0696	2020.01.30	WP PG 0698	2020.01.30	WP PG 0700	2019.12.24	WP CAI 6465	2020.01.22	WP CAH 3948	2019.12.24		<table border="1"> <thead> <tr> <th>වාහන ලියාපදිංචි අංකය</th> <th>ල.වි.ම මාරු කළ දිනය</th> <th>ල.වි.ම ගිණුම් පොත්වල වාර්තා කළ දිනය</th> </tr> </thead> <tbody> <tr><td>WP PG 0696</td><td>2020.01.30</td><td>2020.06.01</td></tr> <tr><td>WP PG 0698</td><td>2020.01.30</td><td>2020.06.01</td></tr> <tr><td>WP PG 0700</td><td>2019.12.24</td><td>2020.06.01</td></tr> <tr><td>WP CAI 6465</td><td>2020.01.22</td><td>2020.06.01</td></tr> <tr><td>WP CAH 3948</td><td>2019.12.24</td><td>2020.06.01</td></tr> </tbody> </table>	වාහන ලියාපදිංචි අංකය	ල.වි.ම මාරු කළ දිනය	ල.වි.ම ගිණුම් පොත්වල වාර්තා කළ දිනය	WP PG 0696	2020.01.30	2020.06.01	WP PG 0698	2020.01.30	2020.06.01	WP PG 0700	2019.12.24	2020.06.01	WP CAI 6465	2020.01.22	2020.06.01	WP CAH 3948	2019.12.24	2020.06.01	
වාහන ලියාපදිංචි අංකය	ල.වි.ම මාරු කළ දිනය																																	
WP PG 0696	2020.01.30																																	
WP PG 0698	2020.01.30																																	
WP PG 0700	2019.12.24																																	
WP CAI 6465	2020.01.22																																	
WP CAH 3948	2019.12.24																																	
වාහන ලියාපදිංචි අංකය	ල.වි.ම මාරු කළ දිනය	ල.වි.ම ගිණුම් පොත්වල වාර්තා කළ දිනය																																
WP PG 0696	2020.01.30	2020.06.01																																
WP PG 0698	2020.01.30	2020.06.01																																
WP PG 0700	2019.12.24	2020.06.01																																
WP CAI 6465	2020.01.22	2020.06.01																																
WP CAH 3948	2019.12.24	2020.06.01																																